

ව්‍යවස්ථාපිත අවම වැටුප් ක්‍රමය යටතේ ආබාධිත පුද්ගලයන්ගේ  
ඩීලංඡිකාවය ඇගයීම සඳහා වූ සංක්ෂීප්ත මාර්ගෝපදේශය

**Concise Guide to  
Productivity Assessment for Persons with Disabilities under the  
Statutory Minimum Wage Regime  
(Sinhala Version)**



勞工處  
Labour Department



වත්තස්ථාපිත අවම වැටුප් ක්‍රමය ( ) යටතේ ආබාධිත සේවකයින්ගේ එමතුයිනා පෙන්වීමේ යාන්ත්‍රණයෙහි ප්‍රධාන අංශයන් ඉතා සරලව විස්තර කර දීම මෙම පොත් පිංචෙහි අරමුණා වේ අවම වැටුප් ආභ්‍යාපනයේ (වගන්තිය 608) අර්ථකර්තයා වහි මූල්‍යවීල්ල පදනම් කර ගෙන සිදු කළ යුතු බව ඇති බව සැලකිල්ලට ගත යුතුය. මෙහි සම්පූර්ණ ලේඛනය ආභ්‍යාපනය අධිකරණ දෙපාර්තමේන්තුවේ හොංකොං විද්‍යුත් නිති සම්පාදන වෙබ් අඩවිය වන [www.legislation.gov.hk](http://www.legislation.gov.hk) තුළට ඇතුළත් කර තිබේ.

ආබාධිත සේවකයින් ද අනෙක් පුද්ගලයන් හා සමාජව රුකුවර්තාය සඳහා නිමිකම් ලබයි.

විශේෂ වැඩිපිළිවෙළ තෝරාගත් පුද්ගලයන්. සංගේධිත අනුපාතයට අනුව ගණනය කරනු ලබන වැටුප් ගණයට වඩා නොඅඩු වැටුපකට නිමිකම් කියයි.

## **ව්‍යවස්ථාපිත අවම වැටුප් ක්‍රමය යටතේ ආබාධිත සේවකයින්ගේ අයිතිවාසිකම්**

- ආබාධිත සහ ආබාධිත නොවන සේවකයින් යන දෙපාර්ශ්වයටම එක හා සමානව ව්‍යවස්ථාපිත අවම වැටුප් අදාළ වේ. එම නිසා ආබාධිත සේවකයින් ද, ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතයකට, නොඅඩු වැටුපකට තීමිකම් කියයි. සමඟ ආබාධිත සේවකයින්ට මුහුණා දීමට සිදුවිය හැකි වෘත්තිය දුෂ්කරතා සැලකිල්ලට ගනීමින් තම ආබාධිත තත්ත්වය නිසා එලඳායිතා මට්ටම අඩු වය හැකි අබාධිත සේවකයින්ට තම එලඳායිතාව ඇගයීමට ලක් කර, තම එලඳායිතාවට සරිලන වැටුපක් ලබා ගැනීමට තෝරා ගැනීමේ තීමිකම ලැබෙන පරිදි සුවිශ්ච වැටුප් සැලසුමක්ද ව්‍යවස්ථාපිත අවම වැටුප් තීතිකරණය යටතේ සලසා දී තිබේ.

**ආබාධිත සේවකයින් සඳහා වු එලදායිතා ඇගයීම ගැලීම සටහන.**

ආබාධිත සේවකයා එලදායිතා ඇගයීම ඉල්ලා සිටිමෙන් ඔහු / ඇය සතුව වලංගු ආබාධිත පුද්ගලයින් සඳහා වු මියාපදිංචි කාචිපතක් තිබිය යුතුය.

(1 සටහන )



ආබාධිත සේවකයින් ඇගයීමට භාජනයට පෙර, රැකියාවේ කාර්ය කටයුතුවලට හැඩ ගැසීම සහ පුරුදුවීම සඳහා සති 4 ට නොවැයි පරික්ෂණ කාල සීමාවකට භාජනය විමට, රැකියාව ආරම්භ කිරීමට පෙර සේවා යෝජකයා සමග එකග විමට 7 ආබාධිත සේවකයෙකුට හැකියාව ඇත. ආබාධිත සේවකයා සහ සේවා යෝජකයා අතර එකගතාවය ඇති වු පරිදි, මෙම රැකියාවේ පරික්ෂණ කාල සීමාව ඇතුළත සේවකයාට ගෙවනු ලබන වැටුප් මට්ටම, ව්‍යවස්ථාපිත අවම වැටුපෙන් 50% කට වඩා නොඅඩු වය යුතුයි.



කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමත ඇගයුම්කරුවන්ගේ ලේඛනය අත්‍යින් තෝරා ගන්නා අනුමත ඇගයුම්කරුවා සමග ආබාධිත සේවකයා පොදුගලිකව සම්බන්ධ වය යුතුය.

(2 සටහන)



අනුමත ඇගයුම්කරු ආබාධිත සේවකයා සේවය කරන සේවා ස්ථානයේදීම ඇගයීම සිදු කරන අතර, සේවය පිළිබඳ සවස්තර නොරූපු රැස්කර, සැලකිල්ලට ගතයුතු අදාළ කරුණු සහ ගැලපෙන ඇගයීමේ කුම තෝරා ගනියි.

(3 සටහන)



අනුමත ඇගයුම්කරු ආබාධිත සේවකයින්ට සහ සේවා යෝජකයින්ට ඇගයීමේ ප්‍රතිඵල පිළිබඳ වස්තර කර, ”එලදායිතා මට්ටම මත ඇගයීමේ සහතිකය ” (නිදර්ශකය පරිගිෂ්ටියෙන් ඇත) නිකත් කරයි. අනුමත ඇගයුම්කරුගේ ගාස්තුව කම්කරු දෙපාර්තමේන්තුව වසින් දරනු ලබයි.

(4 සටහන)

- 1 සටහන - "ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලියාපදිංචි කාඩ්පත " නිකුත් කරනු ලබන්නේ, කමිකරු සහ සුන්සාධන කාර්යාලයෙහි පුනරුත්ථාපන සඳහා වූ මධ්‍යම ලියාපදිංචි කිරීමේ කාර්යාලය වසිනි. වස්තර 13 වැනි පිටුවේ ඇත.
- 2 සටහන - අනුමත ඇගයුම්කරුවන් අතරට, ලියාපදිංචි වෘත්තිය විකිත්සකයින්, ලියාපදිංචි හෝතවිකිත්සකයින්, ලියාපදිංචි සමාජ සේවකයින් සහ අවශ්‍ය පළපුරුද්දු සහිත වෘත්තිමය පුනරුත්ථාපන වෘත්තිකයින් ඇතුළත් වේ. ලියාපදිංචි අනුමත ඇගයුම්කරුවන්ගේ නාමලේඛනය / [www.labour.gov.hk](http://www.labour.gov.hk). යන වෙබ් අඩවියේ මුල් පිටුවන් සහ කමිකරු දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාල වලින් ලබාගත හැකිය, වස්තර 12 වැනි පිටුවේ ඇත.
- 3 සටහන - කාර්යයන්හි ගුණාත්මකභාවය, කාර්ය කටයුතු සිදු කරන වෙයෙ, සිදුකරන කාර්ය කටයුතු වල ප්‍රමාණය හෝ කාර්ය කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වෙනත් අවශ්‍යතා යන කරුණු අදාළ සාධක වලට ඇතුළත් වේ. වැඩි බිම තුළදී සිදු කරන අධික්ෂණයන්, ඉහත කරුණු සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණයන් ආදිය ඇගයීමේ යෝග්‍ය කුමෝපායන් ලෙස සැලකේ.
- 4 සටහන - ඇගයීම නිම කිරීමෙන් පසු ආබාධිත සේවකයා, එම සේවා යෝජකයා සමඟ එම කාර්ය සඳහා තවදුරටත් ඇගයීම්වලට භාජනය නොවය යුතුයි.

**ලිලදායිතා ඇගයීමෙන් පසු ආබාධිත සේවකයින්ගේ වැටුප් මට්ටම.**

- එලදායිතා ඇගයීම සම්පූර්ණ කිරීමෙන් පසු සහ ආබාධිත සේවකයා සහ සේවායෝජකයා විසින් එලදායිතා මට්ටම මත ඇගයීමේ සහතිකය අනුඅත්සන් කළ දීනට පසු දින සිට සේවායෝජකයා විසින් ආබාධිත සේවකයා හට සහතිකයේ සඳහන් එලදායිතා මට්ටමට සරිලන වැටුප් අනුපාතයකට නොඅඩු වැටුපක් ගෙවය යුතුයි.

ඇගයීමෙන් පසු සේවායෝජකයා විසින් සහතිකයේ සඳහන් අගයන ලද ව්‍යවස්ථාපිත අවම ආබාධිත සේවකයාට ගෙවය යුතු අවම වැටුප් මට්ටම	=	එලදායිතා මට්ටම	x	වැටුප් ප්‍රමාණය
--	---	-------------------	---	--------------------

- # බලාත්මකව පවතින නවීනතම ව්‍යවස්ථාපිත අවම වැටුප් පරීමාණයට අනුව අනාගතයේදී වෙනස් වය හැකිය
- ආබාධිත සේවකයා නො සේවායෝජකයා නො එලදායිතා මට්ටම මත ඇගයීමේ සහතිකය අනුඅත්සන් කිරීමට අපොහොසත් වුවහොත් එලදායිතා තක්සේරුව සම්පූර්ණ කළ දින සිට (සේවායෝජකයා විසින් ආබාධිත සේවකයාට ) ව්‍යවස්ථාපිත අවම වැටුප් පරීමාණයට නොඅඩු වැටුපක් ගෙවය යුතුය.
- යෝගේතා තක්සේරුවෙන් පසුවත් අගයන ලද එලදායිතා මට්ටම වලංගුව පවත්වා ගැනීම සඳහා ආබාධිත සේවකයා සතුව ආබාධිත පුද්ගලයින් සඳහා වු ලියාපදිංචි කාඩ්පත තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් ආබාධිත පුද්ගලයින් සඳහා වු ලියාපදිංචි කාඩ්පත අවලංග වු වට සේවායෝජකයා විසින් ආබාධිත සේවකයාට ව්‍යවස්ථාපිත අවම වැටුප් පරීමාණයට වඩා නොඅඩු වැටුප් ගෙවය යුතුයි.

අවම වැටුප් ආභාපනත ක්‍රියාත්මක කිරීමට පෙර ආබාධිත සේවාදායකයින් සඳහා වූ සංත්‍රාන්තික වැටුප් ගෙවීමේ සැකසුම.

- කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිශ්චය කොට තිබෙන "වක්ල්ප පත්‍රිකාව" 2011 මැයි මස 1 වැනි දිනට පෙර සම්පූර්ණ කර ඇත්සන් තැබීම මගින්, අවම වැටුප් ආභාපනත යටතේ සංත්‍රාන්තික වැටුප් ගෙවීමේ සැකසුම තෝරාගත් සේවයේ යෙදී සිටින ආබාධිත සේවා දායකයින්ට, තම තමාගේ පෞද්ගලික තත්ත්වයන් සහ අවශ්‍යතා සරලකිල්ලට ගැනීමෙන් අනතුරුව එලදායිනා ඇගයීම ඉල්ලා සිටිමට (එනම්, 3 වැනි පිටුවේ දැක්වෙන ඇගයීමේ ගැලීම සටහනේ සඳහන්කොට ඇති පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ "අනුමත ඇගයුම්කරුවන්ගේ නාම ලේඛනය" තුළින් තෝරා ගන්නා අනුමත ඇගයුම්කරු සමග සම්බන්ධ වීමට) හින්සම අවස්ථාවක හැකියාව ඇත. සේවයේ යෙදී සිටින ආබාධිත සේවා දායකයින්ගේ ආබාධිතයන් සඳහා වූ එළියාපදිංචි කාඩ්පත අවලංග වුවහොත් හෝ එලදායිනා ඇගයීමට පෙර යෙදී සිට සේවයේ ඔහු / ඇය තවදුරටත් නිරත නොවන්නේ නම්, සේවයේ යෙදී සිටින ආබාධිත සේවකයා විසින් සංත්‍රාන්තික වැටුප් ගෙවීමේ සැකසුම සේවයේ යෙදී සිටින ආබාධිත සේවකයෙකු විසින් තෝරා ගනු ලැබීම නිෂ්ප්‍රහ වී යනු ඇත.
- එලදායිනා ඇගයීම සම්පූර්ණ කිරීමට පෙර මෙම සේවයේ යෙදී සිටින මෙම ආබාධිත සේවකයින් ඒ අයගේ මුල් වැටුප් අනුපාතය එලසම පවත්වා ගනී. එම අතරතුර කාලයේදී ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතය අනුව බඩා ගන්නා වැටුප් අනුපාතය ඒ අයට අදාළ වේ. එනම් වෙනස් කර ගැනීමේදී ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතය අනුව මුල් වැටුප් අනුපාතයේ ප්‍රතිගෙනය සංශෝධිත ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතයෙන් ගුණ කිරීම මගින් එම අනුපාතය වෙනස් කිරීමය.

ඇගයීමසම්පූර්ණකිරීමටපෙර සේවායේෂකයාවසින්ආබාධිත සේවකයා වෙන ගෙවය යුතු අවම වැටුප් මට්ටම	=	වක්ල්පපත්‍රිකාවේ සඳහන්වැටුප් පරීමාණාය ප්‍රතිගෙනය	x	බලාත්මකව පවතින නවතම ව්‍යවස්ථාපිත අවම වැටුප් පරීමාණාය
---	---	---	---	---

- # බලාත්මකව පවතින නවතම ව්‍යවස්ථාපිත අවම වැටුප් පරීමාණායට අනුව අනාගතයේදී යෝග ලෙස සකස් වය හැකිය.
- ඇගයීමන් පසු ආබාධිත සේවකයන්ගේ වැටුප් මට්ටම නිර්ණය කරනු ලබන්නේ, "එලදායිනා මට්ටම මත ඇගයීම සහතිකයේ" සඳහන් එලදායිනා මට්ටම අනුවය

**ඡිලඳායිතා අඟයීම් සාන්තුණයේ ප්‍රශ්න සහ පිළිතුරු.**

ප්‍රශ්න 1	සියලුම ආබාධිත සේවකයින් ඡිලඳායිතා අඟයීමට නාජ්‍ය විය යුතුද?
පිළිතුරු 1	<p>සේවයට බදුවාගත් ආබාධිත සේවකයින් සඳහා ඔවුන්ට ඇත්තේ පෙනී සිටිනවාද නැද්ද යන්න හෝ ඔවුන්ගේ පුද්ගලික තත්ත්වයන් හෝ අවශ්‍යතා පිළිබඳ විශේෂයන්ම සැලකීමට අවශ්‍ය වන්නේද නැද්ද යන්න තෝරා ගැනීමට හැකියාව ඇත්තේ ආබාධිත සේවකයින්ට මිස සේවායෝජකයින්ට නොවේ. ඇත්තේ සේවකයින් සඳහා ඒ අයගේ සේවායෝජකයින් එම අයට ව්‍යවස්ථාපිත අවම වැටුප් පරිමානයට නොඩු වැටුපක් ගෙවය යුතුයි.</p> <p>2011 මැයි 01 වන දාර පෙර සිටම සේවයේ යෙදී සිට සහ සංඛ්‍යාත්තික වැටුප් ගෙවමේ සැකසුම තෝරාගත් ආබාධිත සේවකයින් සඳහා ඔවුන්ට ඔන්නම වෙළාවක ඇත්තේ ඉල්ලා සිටිය හැක. ඇත්තේ සේවකයින් සම්පූර්ණ කිරීමට පෙර ඔවුන්ට තමන්ගේ මුළු වැටුප් අනුපාතය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙනයා හැක. ඒ අතරතුර කාලයේ දී ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතයට සේවකයින් සිදු කරන වෙනස්කම් ද ඒ අයට අදාළ වේ.</p>

ප්‍රශ්න 2	වලංගු ආබාධිත පුද්ගලයන් සඳහා වන ලියාපදිංචි කාඩ්පතක් නොමැති ආබාධිත සේවා දායකයෙකට ඒ සඳහා ඉල්ලම් කිරීමට පෙර එලඳායිතා ඇගයිමට අයදුම් කළ හැකි ද ?
පිළිතුරු 2	ආබාධිත සහිත සේවාදායකයෙකු ඇගයිමට අයදුම් කිරීම සඳහා හිමිකම ලබා මට වලංගු ආබාධිත පුද්ගලයින් සඳහා වන වලංගු භාවය පවත්වා ගැනීමට එලඳායිතාවේ ප්‍රමාණය ඇගයිම සඳහා ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලියාපදිංචි කාඩ්පතක් තිබිය යුතුයි.
ප්‍රශ්න 3	ආබාධිත සේවාදායකයින්ට පරික්ෂණ කාලසීමාව තුළදී ව්‍යවස්ථාපිත අවම වැටුප් පනතින් 50% ස් වැටුප් වශයෙන් බ්‍රැන්ඩ්මට නිතිමය බලයක් බ්‍රැන්ඩ් තිබේද ?
පිළිතුරු 3	ආබාධිත සේවාදායකයින්ට හා සේවා යෝජකයින්ට පරික්ෂණ කාලය තුළදී වැටුප් පරිමාණය ගැන එකිනෙකාවකට පැමිණීමට හැකියවක් තිබෙන අතර එය ව්‍යවස්ථාපිත අවම වැටුප් පනතින් 50 කට අඩු නොවය යුතුය.
ප්‍රශ්න 4	ආබාධිත සේවාදායකයෙකු පරික්ෂණ කාලසීමාව අවසන්වීමෙන් පසුව එලඳායිතා ඇගයිම සම්පූර්ණ කළහාන් සේවා යෝජකයෙකු ඔහුට වැටුප් තෙවනුයේ කෙසේද ?
පිළිතුරු 4	මෙම තත්ත්වයන් යටතේ ව්‍යවස්ථානුකූල අවම වැටුප් අනුපාතය එලඳායිතා ප්‍රමාණය මත සහතිකයේ සඳහන් එලඳායිතා ප්‍රමාණය සමඟ සමානුපාතික වේ. එය ආබාධිත සේවකයා සහ සේවා යෝජකයා සහතිකය අනුඅත්සන් කිරීම මත රුකියාවේ පරික්ෂණ කාල සීමාව අවසන් වීමෙන් පසුව එලඹීන මුල් දිනයේ ද හා එදින සිට අතිතයටද බලපාන ලෙස ගත යුතුයි.

ප්‍රශ්න 5	රැකියාවේ පරීක්ෂණ කාල සීමාව සති 4 කට වඩා වැඩි නොවය යුතුයි ආබාධිත සේවාදායකයාට සහ සේවායෝජකයාට රැකියාවේ පරීක්ෂණ කාල සීමාව තමනමාගේ කැමැත්ත පරිදි දීර්ස කළ හැකියි?
පිළිතරු 5	ආබාධිත සේවාදායකයාට සහ සේවායෝජකයින්ට රැකියාවේ පරීක්ෂණ කාල සීමාව තමන්ටම අවශ්‍ය පරිදි දීර්ස කර ගැනීමට නොහැකිය. වශේෂ හේතුන් මත පරීක්ෂණ කාල සීමාව දීර්ස කර ගැනීමට මූල් පරීක්ෂණ කාල සීමාව අවසන් විමට පෙර දෙපාර්ශ්වයම එකතු වී එම කාලය දීර්ස කර ගැනීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුයි. වශේෂිත අවස්ථාවන්හිදී කම්කරු කොමිෂන්ස්වර්යාට රැකියාවේ පරීක්ෂණ කාල සීමාව සති 4 ක් දක්වා දීර්ස කළ හැකිය.

ප්‍රශ්න 6	රැකියාවේ පරීක්ෂණ කාලසීමාවේ සැකසුම සහ පරිවාස කාල සීමාව අනෙක්නය මෙස සාධාරණාද ?
පිළිතරු 6	<p>අවම වැවුප් ආදාපනත යටතේ රැකියාවක පරීක්ෂණ කාල සීමාව අරමුණා නම්, ආබාධිත සේවාදායකයකුට නිසිආකාරයෙන් සේවා පරීසරයකට නුරු විමට සහ ඇගයීමට යටත් විමට පෙර සේවයට ස්ථාපිත විමට අවකාශය ලබා දීමයි.</p> <p>අවම වැවුප් ආදාපනතට අනුව, රැකියාවේ කාල සීමාව පරිවාස කාලසීමාවට සමාන නොවේ. එම නිසා ආබාධිත සේවාදායකයකු වුවත් එලදායීතා ඇගයීමට අයද සිටියත්, සහ රැකියාවේ තත්ත්ව පරීක්ෂණ කාල සීමාවකට යටත් ව සිටියත්, තම සේවා කොන්ත්‍රාත්තුව යටතේ තමන්ට පරිවාස කාල සීමාවක් අවශ්‍ය ද යන වග සහ එහි කාල සීමාව කොපමතා ද යන්න (අවශ්‍ය නම්) යන කරුණු පිවිබඳව සේවා යෝජකයා සමග වෙන්ව එකතාවයකට පැමිණිය හැකිය.</p>

ප්‍රශ්න 7	විලදායිතා ඇගයීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම ඇගයීමෙන් ලද ප්‍රතිච්‍රිත ආබාධිත සේවකයින් අනාගතයේ සිදුකරන සියලුම කාර්යයන් කොරෝනි අඩාල වන්නේද?
පිළිතුරු 7	විලදායිතා ප්‍රමාණය මත ඇගයීම සහතිකයේ සඳහන් ඇගයීම ප්‍රතිච්‍රිත අඩාල වනුයේ සහතිකයේ සඳහන් සහ ආබාධිත සේවකයා වසින් සේවායෝජකයා වෙත සිදුකළ යුතු රැකියාවේ ගිවිස ගත් කාර්යයන් සඳහා පමණි. ආබාධිත සේවකයා එකම සේවායෝජකයා යටතේ එකම කාර්යයන් වෙනුවෙන් තවදුරටත් ඇගයීමක් සිදු නොකළ යුතුයි. කොසේ හෝ ආබාධිත සේවකයා වෙනත් සේවායෝජකයෙකු වෙත සේවය කරනවා නම් හෝ රැකියා කොන්ත්‍රාත් යටතේ නියම කර ඇති කාර්ය සේවනාවයේ වෙනසක් වන්නේ නම් හෝ ඔහුට/ ඇයට වෙනත් ඇගයීමක් ඉල්ලා සිටිමට අයිතිවාසිකමක් ඇත.
ප්‍රශ්න 8	අනුමත කළ ඇගයුම්කරුගේ අපක්ෂපාතිනාවය සහතික කරන්නේ කොසේද?
පිළිතුරු 8	සියලුම අනුමත ඇගයුම්කරුවන්ට ආබාධිත පුද්ගලයින්ට අඩාල රැකියාවන්ට සම්බන්ධ වෙනත් සේවාවන්හි හෝ වෘත්තිමය පුහුරුන්පාපනය පිළිබඳ වෘත්තිමය දැනුම සහ අවශ්‍ය පැවුම්පුදු නිඛී. අනුමත ඇගයුම්කරුවන් ඒ අයගේ හැකියාවන් මත කම්කරු කොමසාරිස් වසින් අනුමත කරනු ලබන අතර, අවම වැටුප් ආඟුපනතේ අවශ්‍යතාවයන්ට අනුව ඇගයීම සිදුකිරීමේදී, කරුණුමත පදනම්ව හා අපක්ෂපාති-ත්වයෙන් යුතුව සිදුකළ යුතුයි. තවද අනුමත ඇගයීමක් තම රාජකාරියක් සිදුකරන අතරවාරයේදී ගැටුම් ඇති නොකර ගැනීම තම යුතු-කමක් මෙස සලකා කටයුතු කළ යුතුයි. අනුමත තක්සේරුකරුවන් වෙත කම්කරු දෙපාර්තමේන්තුව බඩා දී ඇති පුහුණුව හා මාර්ගෝපදේශ අනුවම කටයුතු සිදු කළ යුතුය.

## **වමසීම**

**වමසීම සඳහා ක්ෂණික පැමුණුම - 27171771**

(පැය 24 ක්ෂණික පැමුණුම දුරකථන මාර්ගය මෙහෙයවනු ලබන්නේ 1823 පැමුණුම මධ්‍යස්ථානය මගිනි)

**වද්‍යත් තැපෑල් : [enquiry@labour.gov.hk](mailto:enquiry@labour.gov.hk)**

**ගැක්ස් - 31014705**

**කමිකරු දෙපාර්තමේන්තුවේ කමිකරු සඛුදතා අංශයේ කාර්යාලයන්හි වමසීම කළ යුතු පුද්ගලය**

### **Hong Kong**

Hong Kong East Office  
12/F, CityPlaza Three,  
14 Taikoo Wan Road,  
Taikoo Shing, Hong Kong.

Hong Kong West Office  
3/F, Western Magistracy Building,  
2A Pokfulam Road,  
Hong Kong.

### **Kowloon**

Kowloon East Office  
UGF,  
Trade and Industry Tower,  
3 Concorde Road, Kowloon.

Kowloon West Office  
Room 1009, 10/F,  
Cheung Sha Wan Government Offices,  
303 Cheung Sha Wan Road,  
Shamshuipo, Kowloon.

Kowloon South Office  
2/F, Mongkok Government Offices,  
Luen Wan Street,  
Mongkok, Kowloon.

Kwun Tong Office  
6/F, Kowloon East Government Offices,  
12 Lei Yue Mun Road,  
Kwun Tong, Kowloon.

### **New Territories**

Tsuen Wan Office  
5/F, Tsuen Wan Government Offices,  
38 Sai Lau Kok Road,  
Tsuen Wan, New Territories.

Kwai Chung Office  
6/F, Kwai Hing Government Offices,  
166 - 174 Hing Fong Road,  
Kwai Chung, New Territories.

Tuen Mun Office  
Unit 2, East Wing, 22/F,  
Tuen Mun Central Square,  
22 Hoi Wing Road,  
Tuen Mun, New Territories.

Sha Tin & Tai Po Office  
Rooms 304 - 313, 3/F,  
Sha Tin Government Offices,  
1 Sheung Wo Che Road,  
Sha Tin, New Territories.

**අනුමත තක්සේරු කරුවන්ගේ ලේඛනය උච්චතා බඳුව (browsly) කළහැකි වූ  
කාර්යාලයන්හි ලිපිනයන්**

ව්‍යවස්ථාපිත අවම වැටුප් අංශය

I/F ,Harbour Building, 38 පියර් රෝඩ්, සෙන්ට්‍රල්, හොං කොං

පත්වීම් සිදුකරන අංශය,

හොං කොං කාර්යාලය

පි /එන් රීස්ට් වින්ග්, නාර්බර් බිලිඩින්, 38 පියර් රෝඩ්, සෙන්ට්‍රල්, හොං කොං

කොට්‍රුන් කාර්යාලය

පි /එන් න්ගේ ටො කොක් රජයේ කාර්යාලය

21 ඔන් ටොඡ් ස්ට්‍රේට් න්ගේ ටො කොක් කොට්‍රුන්

නව ප්‍රාන්ත කාර්යාලය

2/එන් සුයෙන් වැන් රජයේ කාර්යාල

38 සායි ලේ කොක් රෝඩ්, සුයෙන් වැන් නිව වෙරිටින්

**”ආබාධිත පුද්ගලයින් සඳහා ලියාපදිංචි කාඩ්පතක්“ අයදුම් කරන්නේ කෙසේද ?**

- ”ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලියාපදිංචි කාඩ්පතක්“ සඳහා අයදුම්පත් රාජ්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල වලින් හෝ රාජ්‍ය නොවන පුනරුත්ථාපන සංවිධානයට සම්බන්ධ කමිකරු සහ සුහසාධන කාර්යාලයේ පුනරුත්ථාපනය සඳහා වූ මධ්‍යම ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබා ගත හැකිය. තවද එම අයදුම්පත කමිකරු සහ සුහසාධක කාර්යාලයේ [www.lwb.gov.hk](http://www.lwb.gov.hk) යන වෙබ් අඩවියේ මුළු පිටුවෙන් බාගත කළ හැකිය.
- ”ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලියාපදිංචි කාඩ්පත්“ අලුතෙන් නිකුත් කිරීමට සහ තිබෙන කාඩ්පත් අලුත් කිරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. ” ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලියාපදිංචි කාඩ්පත් ” භා සම්බන්ධ විමසීම සඳහා කමිකරු සහ සුහසාධන කාර්යාලයේ 2810 3859 2810 3861 හෝ 2810 3841 යන අංක ඔස්සේ අමතන්න.

# କିଲ୍ଟର୍କେନ୍ଦ୍ର ପରିଷିଳ୍ପିତେ ଆଜି "ଶିଳ୍ପାଧିତା ମହିମା ମନ ଆଗ୍ରହୀମେ ସହାଯିତା "

## Minimum Wage Ordinance (Cap. 608) Section 7 of Schedule 2 Certificate of Assessment on the Degree of Productivity of Persons with Disabilities

### **Important Notes:**

1. This Certificate of Assessment (this Certificate) is only applicable to the employee concerned for performing the work and duties for the employer as specified in Part 1 of this Certificate.
2. This Certificate should be completed in triplicate. The employee with disabilities and the employer should each keep an original copy and the remaining one be submitted to the Labour Department by the approved assessor (the assessor). The employer should keep this Certificate in the workplace for inspection by authorised officers of the Labour Department.
3. The assessment of the degree of productivity (the assessment) of the employee is completed when this Certificate is signed by the assessor.
4. **(i) If the assessment is completed during the trial period of employment as stipulated in Section 2 of Schedule 2 to the Minimum Wage Ordinance (MWO), or the employee is not required to undergo the trial period of employment, the statutory minimum wage (SMW) rate applicable to the employee should be commensurate with the assessed degree of productivity as stated in this Certificate on and from the first day after the countersigning of this Certificate by both the employee and employer; (ii) if the assessment is completed after the expiry of the trial period of employment, the SMW rate applicable to the employee which is commensurate with the assessed degree of productivity as stated in this Certificate will take retrospective effect on and from the first day after the expiry of the trial period of employment upon the countersigning of this Certificate by both the employee and employer; (iii) if either the employee or the employer fails to sign on this Certificate, the assessed degree of productivity as stated in this Certificate will not take effect under the MWO, thus the employee should be remunerated at no less than the prescribed minimum hourly wage rate as stipulated in Schedule 3 to the MWO on and from the first day after the completion of the assessment.**
5. The employer should handle the performance appraisals and salary reviews of the employee with disabilities according to the pay system which applies to employees with and without a disability alike.
6. The employee with disabilities or the employer may contact the Statutory Minimum Wage Division of the Labour Department (Tel: 2852 3846, Fax: 3101 4705 or Email: smw@labour.gov.hk) if they have any views, queries or complaints on the assessment (including the performance of the assessor, the assessment result, the assessment mechanism, etc).

### **Statement on collection and use of personal data:**

1. In addition to providing for use by the assessor in conducting the assessment, the personal data collected by the assessor during the course of assessment will be forwarded to the Labour Department for the handling of matters in relation to the assessment, enforcement of relevant labour legislation or for statistical and research purposes.
2. All parties concerned (including employer, employee, the assessor, etc.) should comply with the requirements of the Personal Data (Privacy) Ordinance (Cap. 486) in handling the personal data collected through the assessment.

Please use a dark pen and write properly in BLOCK LETTERS.

### **Part 1 (To be completed by the assessor and all blanks must be filled out)**

I hereby confirm that I have conducted this assessment in accordance with Schedule 2 to the MWO and Minimum Wage (Assessment Methods) Notice. The details are as follows:

#### **(I) Particulars of employee**

Name in Chinese: \_\_\_\_\_ HK Identity Card No.:    ( )

Name in English (full name in BLOCK LETTERS): \_\_\_\_\_ Sex: male/female\*

Serial No. of Registration Card for People with Disabilities: \_\_\_\_\_ Valid to: Permanent/ (dd) (mm) (yy)\*

1

SMW-02/2011 (Rev Oct 2013)

Type(s) of disability (Please put a ✓ in the appropriate box(es) below according to the information shown on the Registration Card for People with Disabilities, more than one box can be selected):

- Hearing impairment     Visual impairment     Physical disability     Speech impairment  
 Intellectual disability     Mental illness     Autism     Visceral disability/Chronic illness  
 Attention Deficit/Hyperactivity Disorder     Specific Learning Difficulties

### (II) Particulars of employer

Name of employer (Chinese): \_\_\_\_\_  
(English): \_\_\_\_\_

Company/Employer's Business Registration Certificate No./  
Other registration no. (please specify the relevant ordinance)\*: \_\_\_\_\_

Address of company/employer\*: \_\_\_\_\_

### (III) Details of the assessment of the degree of productivity

Trial period of employment (only applicable to the trial period of employment undergone in accordance with Section 2 of Schedule 2 to the MWO)

- Yes (from \_\_\_\_\_ (dd) \_\_\_\_\_ (mm) \_\_\_\_\_ (yy) to the day on which the assessor signed on this Certificate/  
\_\_\_\_\_ (dd) \_\_\_\_\_ (mm) \_\_\_\_\_ (yy)\*)

- No trial period of employment

Date of assessment: \_\_\_\_\_ (dd) \_\_\_\_\_ (mm) \_\_\_\_\_ (yy)

(Please specify the commencement and completion dates respectively if lasted for more than one day)

Post title of employee: \_\_\_\_\_

Duties of work of employee: \_\_\_\_\_

Assessed degree of productivity is: \_\_\_\_\_ %

Signature of the assessor: \_\_\_\_\_ Assessor No.: \_\_\_\_\_

Name of the assessor: \_\_\_\_\_ Date: \_\_\_\_\_

#### Part 2 (To be countersigned by the employee and employer)

1. We have read carefully the "Important Notes" and all parts of this Certificate.
2. We genuinely believe that the assessor has conducted the assessment as stated in Part 1 of this Certificate in accordance with the MWO.
3. We fully understand that our countersigning below does not mean we must continue our employment relationship.

Signature of employee: \_\_\_\_\_ Date: \_\_\_\_\_

Contact tel./fax\* no.: \_\_\_\_\_

Signature of company's representative/employer\*: \_\_\_\_\_ Date: \_\_\_\_\_

Name of company's representative/employer\*: \_\_\_\_\_ Post title: \_\_\_\_\_

Company/Employer\* chop: \_\_\_\_\_ Contact tel. no.: \_\_\_\_\_

\*Please delete as appropriate

කමිකරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මුල් පිටුව

**[www.labour.gov.hk](http://www.labour.gov.hk)**

(Sinhala Version)

9/2014